

AL/2009/33-S-II

සියලු ම හිමිකම් ඇවිරිණි]
[முழுப் பதிப்புரிமையுடையது]
All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
Department of Examinations, Sri Lanka
இலங்கைத் தீர்மானக் கழகம்
Department of Examinations, Sri Lanka
33 S II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2009 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2009 ஓகஸ்த்
General Certificate of Education (Adv. Level) Examination, August 2009

ගිණුම්කරණය II கணக்கீடு II Accounting II	පැය තුනයි மூன்று மணித்தியாலம் Three hours
---	---

විභාග අංකය

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

I කොටස සඳහා	
ප්‍රශ්න අංක	ලැබූ ලකුණු
1 - 20	
21 - 40	
එකතුව	

අයදුම්කරුවන්ට උපදෙස්:

- * I කොටසේ ප්‍රශ්න සියල්ලට ම මෙම ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන්න. සෑම ප්‍රශ්නයකට ම ලකුණු 01 බැගින් හිමි වේ.
- * I කොටසේ පිළිතුරු පත්‍රය II කොටසේ පිළිතුරු පත්‍රය සමඟ එකම අමුණා භාර දෙන්න.

I කොටස

අංක 1 සිට 20 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී වඩාත් නිවැරදි පිළිතුර පෙරවූ ව ඇති කොටුව තුළ "✓" ලකුණ යොදන්න. උදා :

1. පහත සඳහන් කුමන සමීකරණය, නිෂ්පාදන පිරිවැය නිශ්චය කරයි ද?
- (1) ප්‍රාථමික පිරිවැය + පොදුකාර්ය පිරිවැය
 - (2) අමුද්‍රව්‍ය පිරිවැය + ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය
 - (3) සෘජු පිරිවැය + විචල්‍ය පොදුකාර්ය පිරිවැය
 - (4) ප්‍රාථමික පිරිවැය + පොදුකාර්ය පිරිවැය - නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය
 - (5) සෘජු අමුද්‍රව්‍ය පිරිවැය + ප්‍රාථමික පිරිවැය - විචල්‍ය නිෂ්පාදන පොදුකාර්යය පිරිවැය

2. "පිරිවැය ඒකකයක්" යනු
- (1) නිෂ්පාදිත ඒකකයක පිරිවැය ය.
 - (2) වෙතම ම පිරිවැය මිනුම් කිරීමක් සිදුකිරීම අවශ්‍ය කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ දෙයකි.
 - (3) සංවිධානයක පිරිවැය අඩු කිරීමේ අරමුණ ය.
 - (4) නිශ්චිත භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය මූලිකාංගයකි.
 - (5) කළමනාකරුවකු විසින් මෙහෙයවනු ලබන ආයතනයක ඒකකයකි.

3. කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි ද?
- (1) කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබන්නේ නීතිමය අවශ්‍යතා මත ය.
 - (2) කළමනාකරණ ගිණුම්කරණ වාර්තා කොටස්කරුවන් විසින් නිරන්තරයෙන් ම භාවිත කරනු ලබයි.
 - (3) එය අභ්‍යන්තර කිරණ ගැනීමේ කාර්යයන් සඳහා යොදා නොගනී.
 - (4) එහි විෂය පථය පිරිවැය ගිණුම්කරණයේ විෂය පථයට වඩා පුළුල් වේ.
 - (5) එහි අරමුණ වනුයේ ආයතනයේ බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සැපයීමයි.

4. සමාගමක් එක්තරා භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබන අතර ඒකකයක් රු. 100 බැගින් විකුණනු ලබයි. ස්ථාවර පිරිවැය රු. 35 000 ක් වන අතර ඒකකයක විචල්ය පිරිවැය රු. 60 කි. රු. 5 000 ක ලාභයක් ජනනය කරනු ලබන්නේ කුමන විකුණුම් ඒකක මට්ටමේ දී ද?

- (1) ඒකක 550
 (2) ඒකක 667
 (3) ඒකක 850
 (4) ඒකක 875
 (5) ඒකක 1 000

5. නිෂ්පාදන ධාරිතාව ඒකක 8 000 ක් සහ ඒකක 20 000 ක් වන විට, සමාගමක මුළු නිෂ්පාදන පිරිවැය පිළිවෙළින් රු. 50 000 ක් සහ රු. 115 000 ක් විය. නිෂ්පාදන ධාරිතාව ඒකක 10 000-ක මට්ටමක විට රු. 5 000 ක අතිරේක ස්ථාවර පිරිවැයක් දිරිමට සිදුවේ. ඒකක 15 000 ක් නිපදවන විට මුළු නිෂ්පාදන පිරිවැය කුමක් ද?

- (1) රු. 75 000
 (2) රු. 85 000
 (3) රු. 90 000
 (4) රු. 91 250
 (5) රු. 96 250

● පහත සඳහන් තොරතුරු යොදා ගනිමින් අංක 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සමාගමක නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් සහ සේවා පිරිවැය මධ්‍යස්ථාන දෙකක් ඇත. එක් එක් පිරිවැය මධ්‍යස්ථානයේ දී දරන ලද පොදුකාර්ය පහත දක්වා ඇත.

නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන	:	යන්ත්‍ර	- රු. 80 600	එකලස්	- රු. 43 000
සේවා පිරිවැය මධ්‍යස්ථාන	:	ගබඩා	- රු. 37 000	ආපනශාලා	- රු. 30 000

ගබඩාව විසින් එහි සේවාවලින් 80% ක් යන්ත්‍ර මධ්‍යස්ථානයට හා 20% ක් එකලස් මධ්‍යස්ථානයට සපයනු ලබයි. ආපන ශාලාවේ සේවාවලින් 50% ක් යන්ත්‍ර මධ්‍යස්ථානයට ද 40% ක් එකලස් මධ්‍යස්ථානයට ද 10% ක් ගබඩාවට ද සපයනු ලබයි. ආපනශාලාවේ පොදුකාර්ය නැවත විභජනය කිරීමෙන් පසුව, ගබඩාවේ පොදුකාර්ය නැවත විභජනය කරනු ලබයි.

6. සේවා පිරිවැය මධ්‍යස්ථානවල මුළු පොදුකාර්ය නැවත විභජනය කිරීමෙන් පසු යන්ත්‍ර මධ්‍යස්ථානයේ මුළු පොදුකාර්ය වනුයේ

- (1) රු. 112 000 කි.
 (2) රු. 127 000 කි.
 (3) රු. 127 600 කි.
 (4) රු. 129 400 කි.
 (5) රු. 130 000 කි.

7. එකලස් මධ්‍යස්ථානයේ දී යොදාගෙන ලැබූ මුළු ශ්‍රම පැය ගණන 7 000 ක් නම්, එම මධ්‍යස්ථානයේ ශ්‍රම පැයක පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය වනුයේ

- (1) රු. 7.00 කි.
 (2) රු. 8.00 කි.
 (3) රු. 8.90 කි.
 (4) රු. 9.00 කි.
 (5) රු. 10.00 කි.

08. පොදු කාර්ය අත්කරග්‍රහණය සඳහා සෘජු ශ්‍රම පිරිවැය පදනම භාවිත කරන සමාගමක් පහත තොරතුරු ලබා දී ඇත.

සෘජු ශ්‍රමය	රු.	400 000
සෘජු ද්‍රව්‍ය		800 000
කර්මාන්ත ශාලා පොදුකාර්ය		1 000 000
අවසාන තොගයේ අගය		44 000 (මෙහි රු. 16 000 ක සෘජු ද්‍රව්‍ය පිරිවැය ඇතුළත් වේ.)

පොදුකාර්ය අත්කරග්‍රහණ අනුපාතය හා අවසාන තොගයේ අත්කරග්‍රහණය කර ඇති පොදුකාර්ය වටිනාකම කුමක් ද?

	පොදුකාර්ය අත්කරග්‍රහණ අනුපාතය (%)	අත්කරග්‍රහණය කළ පොදුකාර්ය රු.
<input type="checkbox"/>	(1) 400	24 000
<input type="checkbox"/>	(2) 125	20 000
<input type="checkbox"/>	(3) 250	16 000
<input type="checkbox"/>	(4) 200	8 000
<input type="checkbox"/>	(5) 250	20 000

පහත සඳහන් තොරතුරු යොදා ගනිමින් අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2009.06.01 දිනට, සමාගමක රු 5 000 ක (ඒකක 200 ඒකකයක් රු. 25 බැගින්) ආරම්භක තොගයක් තිබුණි. තොග නිකුත් කිරීම් මිල කිරීම් සඳහා පෙර ඇතුළු පෙර පිට ක්‍රමය (FIFO) භාවිත කරනු ලබයි. 2009 ජූනි මාසය තුළ දී පහත ලැබීම් හා නිකුත් කිරීම් වාර්තා කර තිබුණි.

ජූනි 05	ලැබීම්	ඒකක 300	ඒකකයක් රු 24 බැගින්
ජූනි 12	ලැබීම්	ඒකක 200	ඒකකයක් රු 28 බැගින්
ජූනි 30	නිකුත් කිරීම්	ඒකක 600	

9. 2009 ජූනි මාසය සඳහා විකුණුම් පිරිවැය කොපමණ ද?

- (1) රු. 12 800
- (2) රු. 15 000
- (3) රු. 15 300
- (4) රු. 27 800
- (5) රු. 28 100

10. 2009 ජූනි 30 දිනට තොගයේ වටිනාකම කුමක් ද?

- (1) රු. 2 400
- (2) රු. 2 500
- (3) රු. 2 800
- (4) රු. 17 500
- (5) රු. 17 800

11. ව්‍යාපෘතියක් ශුද්ධ වර්තමාන අගය මත අගයන විට එයින් ඇතිවන පහත සඳහන් මුදල් ප්‍රවාහවලින් එහි ශුද්ධ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේ දී අදාළ නොවන්නේ කුමක් ද?

- (1) ආදායම
- (2) පොලී වියදම්
- (3) මෙහෙයුම් වියදම්
- (4) කාරක ප්‍රාග්ධනය
- (5) ආරම්භක ආයෝජනය

12. ව්‍යාපාරයක වත්කම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව මැනීමට වඩාත් යෝග්‍ය වන්නේ පහත අනුපාතයන්ගෙන් කුමක් ද?

- (1) ශුද්ධ ලාභ අනුපාතය
- (2) වත්කම් පිරිවැටුම් අනුපාතය
- (3) ක්ෂණික අනුපාතය
- (4) ජංගම අනුපාතය
- (5) තෝලන අනුපාතය

13. 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂයවීම් රු. 4 000 ක් ද ඇතුළු සියලු වියදම් අඩු කිරීමෙන් පසු යුරෝ ලංකා සමාගම රු. 60 000 ක ශුද්ධ ලාභයක් උපයන ලදී. මෙම කාලපරිච්ඡේදය තුළ දී, සමාගමේ ජංගම වත්කම් රු. 3 000 කින් වැඩි වූ අතර, ජංගම වගකීම් රු. 5 000 කින් අඩු විය. වර්ෂය තුළ දී සමාගමේ මෙහෙයුම් මගින් ජනනය කරන ලද ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?

- (1) රු. 48 000
- (2) රු. 50 000
- (3) රු. 52 000
- (4) රු. 56 000
- (5) රු. 60 000

14. පහත තොරතුරු 2009.03.31 දිනට සංඛ සමාගමේ අමුද්‍රව්‍ය වර්ග තුනක නොග ශේෂයන්ට අදාළ වේ.

අමුද්‍රව්‍ය වර්ගය	ඒකකයක පිරවීම (රු.)	ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය (රු.)	ශේෂය (ඒකක)
X	20	30	1 000
Y	30	25	1 000
Z	50	40	1 000

නොග ශුද්ධ උපලබ්ධි අගයට ලියාහැරීම, කාණ්ඩ ක්‍රමය (group basis) අනුව සිදුකරනු ලබන්නේ නම්, 2009.03.31 දිනට සංඛ සමාගමේ ශේෂ පත්‍රයේ ඇතුළත් කළ යුතු ඉහත තොරතුරු අගය විය යුත්තේ

- (1) රු. 25 000 කි.
- (2) රු. 60 000 කි.
- (3) රු. 85 000 කි.
- (4) රු. 95 000 කි.
- (5) රු. 100 000 කි.

● පහත සඳහන් තොරතුරු යොදා ගනිමින් අංක 15 සිට 17 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

(i) සමාගමක ප්‍රසිද්ධ කරන ලද වාර්ෂික වාර්තාවේ ඇති ශේෂ පත්‍රවල උදාහරණයක් පහත දක්වේ.

	2009.03.31 දිනට රු.	2008.03.31 දිනට රු.
ප්‍රකාශිත ප්‍රාග්ධනය	200 000 000	150 000 000
රඳවාගත් ඉපයුම්	15 350 000	13 150 000
පොදු සංචිත	6 000 000	5 800 000
මුළු වගකීම්	75 000 000	52 000 000

- (ii) 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගෙවූ ලාභාංශ රු. 350 000 කි.
- (iii) 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් බදු ප්‍රමාණය රු. 800 000 කි.

15. 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය වනුයේ

- (1) රු. 1 400 000 කි.
- (2) රු. 1 950 000 කි.
- (3) රු. 2 200 000 කි.
- (4) රු. 2 400 000 කි.
- (5) රු. 2 750 000 කි.

16. 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී හිමිකම් වැඩිවීම වනුයේ

- (1) රු. 2 200 000 කි.
- (2) රු. 2 750 000 කි.
- (3) රු. 50 000 000 කි.
- (4) රු. 52 200 000 කි.
- (5) රු. 52 400 000 කි.

17. 2009.03.31 දිනට මුළු වත්කම්වල අගය වනුයේ

- (1) රු. 146 350 000 කි.
- (2) රු. 200 000 000 කි.
- (3) රු. 221 350 000 කි.
- (4) රු. 275 000 000 කි.
- (5) රු. 296 350 000 කි.

18. සමාගමක මූල්‍ය ප්‍රකාශනවලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	2009.03.31 දිනට	2008.03.31 දිනට
	රු.	රු.
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	600 000	400 000
රඳවාගත් ඉපැයුම්	600 000	400 000
ජංගම නොවන වත්කම් (ශුද්ධ)	600 000	1 000 000

2009.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී ලාභාංශ ගෙවා නොමැත. 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ සාමාන්‍ය ශුද්ධ වත්කම් මත ප්‍රතිලාභය කුමක් ද?

- (1) 20%
- (2) 25%
- (3) 33 1/3%
- (4) 40%
- (5) 50%

19. 2009 ජනවාරි මාසය සඳහා ව්‍යාපාරයක පහත තොරතුරු යොදා ගනිමින් අංක 19 සහ 20 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

	රු.
අත්පිට ගැනුම්	25 000
ගනුදෙනුකරුවන්ගෙන් එකතු කළ මුදල්	80 000
ගෙවූ වියදම්	15 000
මුදල් ශේෂය - 2009.01.01 දිනට	50 000
- 2009.01.31 දිනට	40 000
ද්විමාසික භාණ්ඩාගාර බිල්පත් :	
- 2009.01.01 දිනට	100 000
- 2009.01.31 දිනට	නැත.

19. ජනවාරි මාසය තුළ දී මුදල් හා මුදල් සමාන ද වල ශුද්ධ වැඩිවීම හෝ අඩුවීම කුමක් ද?

- (1) රු. 10 000 ක වැඩිවීමකි.
- (2) රු. 10 000 ක අඩුවීමකි.
- (3) රු. 110 000 ක වැඩිවීමකි.
- (4) රු. 110 000 ක අඩුවීමකි.
- (5) රු. 90 000 ක වැඩිවීමකි.

20. ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් යන දෙකෙන් ම ලද ශුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ එකතුව කුමක් ද?

- (1) රු. 40 000 ක ගලා ඒමකි.
- (2) රු. 110 000 ක ගලා යාමකි.
- (3) රු. 110 000 ක ගලා ඒමකි.
- (4) රු. 150 000 ක ගලා යාමකි.
- (5) රු. 150 000 ක ගලා ඒමකි.


21. ප්‍රශ්න අංක 21 සිට 35 තෙක් කෙටි පිළිතුරු සපයන්න.

21. ආර්ථික ඇණවුම් මට්ටම් (EOQ) ආකෘතියට පදනම් වී ඇති උපකල්පන දෙකක් සඳහන් කරන්න.

- (1)
- (2)

22. සේවා පිරිවැය මධ්‍යස්ථානවල පොදුකාර්ය, නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන අතර නැවත විභජනය කිරීමේ ප්‍රධාන හේතුව සඳහන් කරන්න.

23. පහත ප්‍රස්තාරය මගින් සමාගමක පිරිවැය හා විකුණුම් ආදායම විඳහා දක්වයි.
පිරිවැය හා ආදායම්



ඉහත ප්‍රස්තාරයෙහි A, B, C හා D යන එකිනෙක අන්තරය මගින් පිළිබිඹු වන්නේ මොනවා ද?

- A.
- B.
- C.
- D.

24. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 3ට අනුව, ආදායම් ප්‍රකාශයේ වියදම් වර්ගීකරණය කළ නැති විකල්ප ක්‍රම දෙක සඳහන් කරන්න.

- (1)
- (2)

25. පහත එකිනෙක මුදල් ප්‍රවාහය වර්ගීකරණය කරනු ලබන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ද ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ද නැතහොත් මූලික ක්‍රියාකාරකම් යටතේ ද යන්න සඳහන් කරන්න.

මුදල් ප්‍රවාහය	ක්‍රියාකාරකම
පොලී ගෙවීම	
ණය මුදලක ප්‍රාග්ධන කොටස ගෙවීම	
අධ්‍යක්ෂවරුන්ට ගෙවූ වේතන	
ජංගම තොටන වත්කම් විකිණීමෙන් ලද මුදල්	

26. සමාගමක අධ්‍යක්ෂවරු එහි මූල්‍ය ප්‍රකාශන 2009.04.20 දින අනුමත කරන ලදී. 2008.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල මෙම සමාගමට අදාළ පහත සිද්ධීන් සඳහා ශුද්ධ සිදුකිරීම අවශ්‍ය වන්නේ ද, නැද්ද යන්න දක්වීමට අදාළ කිරුවේ හරි (✓) ලකුණක් යොදන්න.

සිද්ධීන්	අවශ්‍ය-වේ	අවශ්‍ය-නොවේ
(i) වෙළඳ පොළ මිල අඛණ්ඩව පහත වැටීම නිසා 2009.02.10 දින කෙටිකාලීන ආයෝජනවල වටිනාකම රු. 1 000 000 කින් පහත වැටිණි.
(ii) තාක්ෂණික යල්පැනීමක් නිසා 2008.12.31 දින තොගයේ ඇතුළත් වූ පිරිවැය රු. 600 000 ක භාණ්ඩ 2009.01.02 දින රු. 400 000 කට විකුණන ලදී.

27. පහත සඳහන් වගන්තියෙහි හිස්තැන් පුරවන්න.

අනාගත මුදල් ප්‍රවාහයක අගය, සෑමවිටම එහි අනාගත අගයට වඩා වේ.

● පහත තොරතුරු යොදා ගනිමින් අංක 28 හා 29 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සමාගමක් සතුව 2008.03.31 දිනට රු. 2 000 000 ක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයක් තිබුණි. (කොටසක සාමාන්‍ය පොත් අගය රු. 20 කි.) 2009.03.31 න් අවසන් වර්ෂය තුළ දී 2008.03.31 දිනට තිබූ සෑම සාමාන්‍ය කොටසකට ම එක බැගින් වූ හිමිකම් නිකුතුවක් සිදුකරන ලදී. කොටසක හිමිකම් මිල රු. 15 ක් විය. හිමිකම් නිකුතුවෙන් 80% ක් පමණක් දැනට සිටින කොටස්කරුවන් විසින් නිසි පරිදි මිල දී ගන්නා ලදී.

28. 2009.03.31 දිනට සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කුමක් ද?

.....

29. 2009.03.31 දිනට නිකුත් කොට ඇති මුළු කොටස් ගණන කොපමණ ද?

.....

30. නව භාණ්ඩයක් විකුණන ආයතනයක, ආරක්ෂණ ආන්තිකය එහි වර්තමාන විකුණුම්වලින් 20% කි. ලාභ පරිමා අනුපාතය හා වර්තමාන විකුණුම් මට්ටම පිළිවෙලින් 40% ක් හා රු. 200 000 ක් විය. පහත සඳහන් ද ගණනය කරන්න.

(අ) ස්ථාවර පිරිවැය රු.

(ආ) වර්තමාන විකුණුම් මට්ටමේ දී ලාභය රු.

31. අනෙකුත් සියලු සාධක කොටසක් ව පවතිද්දී, විකුණුම් මිලෙහි වෙනසක් සිදුවන විට ආයතනයක සමවිච්ඡේදන ලක්ෂ්‍යය ඒකක 1 000 සිට 1 250 දක්වා වෙනස් විය. මුළු ස්ථාවර පිරිවැය සහ ඒකක විවලය පිරිවැය පිළිවෙලින් රු. 10 000 ක් සහ රු. 20 ක් විය.

(අ) ඒකකයක නව විකුණුම් මිල කොපමණ ද?

.....

(ආ) පැරණි මිල හා සැසඳීමේ දී, නව විකුණුම් මිල, අඩුවීමක් ද නැතහොත් වැඩිවීමක් ද යන්න සඳහන් කරන්න.

.....

● පහත තොරතුරු යොදා ගනිමින් අංක 32 හා 33 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

කාර්ය අංක 1 පළමුව ද ඉන් අනතුරුව කාර්ය අංක 2 නිමකරන ලද සේවකයෙකුගේ වැඩ විස්තර පහත දී ඇත.

	කාර්ය 1	කාර්ය 2
වෙන්කළ කාලය (පැය)	8	3
ගතකළ කාලය (පැය)	6	3

දිනක සාමාන්‍ය වැඩ කරන පැය ගණන 8 කි.

පැයක සාමාන්‍ය වැටුප් අනුපාතිකය රු. 1 000 කි.

අතිකාල ගෙවීම් අනුපාතය සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් 150% කි.

ඉතිරි කළ කාලය වෙනුවෙන්, ගෙවන දිරිදීමනාව සාමාන්‍ය වැටුප් අනුපාතයෙන් 75% කි.

32. මෙම සේවකයා විසින් කාර්ය අංක 1 න් හා කාර්ය අංක 2 න් උපයන ලද ආදායම වෙන වෙන ම ගණනය කරන්න.

කාර්ය 1 න් රු.

කාර්ය 2 න් රු.

33. කාර්ය අංක 2 හි පිරිවැය කිරණය කිරීමේ දී සේවකයාට ගෙවන ලද අතිකාල දීමනාව සෘජු පිරිවැයක් ද, වක්‍ර පිරිවැයක් ද යන්න සඳහන් කරන්න.

.....

34. සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ කවුරුන් හට ද?

.....

35. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 ට අනුව ගිණුම්කරණ ඇස්මේන්තුවක් හේතු දෙකක් මත වෙනස් විය හැකි ය. එම හේතු දෙක සඳහන් කරන්න.

(1)

(2)

● ප්‍රශ්න අංක 36 සිට 40 තෙක් දී ඇති ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න සඳහන් කරන්න.

36. පිරිවැය මධ්‍යස්ථානයක් යනු සෑම විට ම නිෂ්පාදනයක් සිදුකරනු ලබන ස්ථානයකි. (.....)

37. මූල්‍ය ප්‍රකාශනවල 'විශ්වසනීයභාවය' කෙරෙහි වැඩිපුර අවධාරණය යොමු කරන විට මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන තොරතුරු අඩු අදාළ බවකින් යුතු වේ. (.....)

38. භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය ඒවා විකුණන තෙක් වත්කම් සේ සලකනු ලැබේ. (.....)

39. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 ට අනුව 'අසම්භාව්‍ය වගකීමක්' හඳුනා ගත යුතු ය. (.....)

40. ශේෂ පත්‍ර දිනය හා අධ්‍යක්ෂවරුන් විසින් මූල්‍ය ප්‍රකාශ අනුමත කරන දිනය අතර සිදුවන සියලු ප්‍රමාණාත්මක සිද්ධීන් සඳහා මූල්‍ය ප්‍රකාශවල ගැලපීම් සිදුකළ යුතුයි. (.....)

* *

www.pastpaperlk.com

www.pastpaperlk.com

www.pastpaperlk.com

සියලු ම හිමිකම් ඇවිරිණි]
 முழுப் பதிப்புரிமையுடையது]
 All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 Department of Examinations, Sri Lanka
 இலங்கைப் பரீட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka
 Department of Examinations, Sri Lanka

33 S II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය, 2009 අගෝස්තු
 கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2009 ஓகஸ்ட்
 General Certificate of Education (Adv. Level) Examination, August 2009

ගිණුම්කරණය II (II කොටස)
 கணக்கீடு II (பகுதி II)
 Accounting II (Part II)

අයිතමිකරුවන්ට උපදෙස් :

- * පළමුවන ප්‍රශ්නයට සහ තවත් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

1. 2009 මාර්තු 31 දිනට සීමිත එකමුතු පොදු සමාගමේ ගිණුම් පොතවලින් පහත ශේෂ පිරික්සුම උපුටා ගන්නා ලදී.

	රු. (රු.'000)	රු. (රු.'000)
ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට	10 000	
මෝටර් රථ පිරිවැයට	6 000	
2008.04.01 දිනට සමුච්චිත ක්ෂය :		
ගොඩනැගිලි		3 600
මෝටර් රථ		3 200
වෙළඳ ණයගැතියෝ	3 600	
බැංකුවේ ඇති මුදල්	1 200	
වෙළඳ ණයහිමියෝ		2 500
2008.04.01 දිනට අඩමාන ණය සඳහා වෙන්කිරීම්		440
බෙදහැරීමේ පිරිවැය	500	
පරිපාලන වියදම්	800	
8% ණය		1 000
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය		5 000
2008.04.01 දිනට රඳවාගත් ඉපයුම්		1 600
විකුණුම් පිරිවැය	10 000	
විකුණුම්		13 960
ගෙවූ ලාභාංශ	200	
2009.03.31 දිනට තොග	450	
වෙනත් ආදායම්		350
2008/2009 වර්ෂය සඳහා ගෙවූ ආදායම් බදු	100	
සේවක අර්ථසාධක අරමුදල් දයකය	40	
සේවක භාරකාර අරමුදල් දයකය	8	
කලින් ගෙවූ රක්ෂණ	12	
වෙනත් ගෙවිය යුතු ද		1 260
	<u>32 910</u>	<u>32 910</u>

ගිණුම් පොතවල ගැළපීම් සිදු නොකරන ලද ගනුදෙනු හා සිද්ධිවල තොරතුරු :

(i) 2008 අප්‍රේල් 01 දින සමාගමේ ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. එයට අදාළ විස්තර පහත දක්වේ.

	පිරිවැය (රු.)	ප්‍රත්‍යාගණන අගය (රු.)
ඉඩම්	4 000 000	5 000 000
ගොඩනැගිලි	6 000 000	4 000 000

(ii) ප්‍රත්‍යාගණන වටිනාකම මත පදනම් ව ගිණුම් වර්ෂය සඳහා ගොඩනැගිලි ක්ෂයවීම රු. 200 000 කි.

58871

(iii) 2009 මාර්තු 31 දින සමාගම සතු බැඳුණුමේ වෑන් රථයක් තුන්වන පාර්ශ්වයක් සතු කුඩා කැබ් රථයක් සමග රු. 300 000 ක මිලකට හුවමාරු කර ගන්නා ලදී. බැඳුණුමේ රථයේ වියකර පහත දී ඇත.

	රු.
පිරිවැය	505 000
හුවමාරු දිනට සමුච්චිත ක්ෂය	215 000

(iv) සියලු ම මෝටර් රථ සඳහා වර්ෂයේ ක්ෂය ප්‍රමාණය රු. 800 000 කි.

(v) 2008.04.01 දිනට පෙර, ණය මුදල ලබාගෙන තිබූ අතර, මෙම වර්ෂය සඳහා ණය පොලිය උපචිත කළ යුතුයි.

(vi) සේවයෙන් පහ කරන ලද සේවකයකු රු. 600 000 ක් වන්දි ඉල්ලා සමාගමට විරුද්ධව නඩු පවරා ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය, 2009 මාර්තු 31 වැනි දින සමාගමේ නීතිඥවරයාගෙන් මේ පිළිබඳ විමසීමක් කරන ලද අතර ඔහුගේ මතයට අනුව වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් පැහැදිලිව ඉඩ නොමැත.

(vii) කාලවිච්ඡේදය සඳහා ආදායම් බද්ද, බදු පෙර ලාභයෙන් 50% ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(viii) 2009 ජූලි 30 දින ක්‍රියාත්මක කළ යුතු රු. 100 000 ක, විකුණුම් ගිවිසුමක් වෙනුවෙන් ලද රු. 30 000 ක අත්තිකාරම් මුදලක් විකුණුම්වල ඇතුළත් වේ.

(ix) රු. 70 000 ක ණයට විකුණුම්, ගිණුම් පොත්වලින් මගහැරී ඇත.

(x) වෙළෙඳපොළේ දැඩි තරඟකාරිත්වය හේතුවෙන්, 2008 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මකවන පරිදි වර්ෂයක වගකීමක් සහිත ව භාණ්ඩ අලෙවි කිරීමට කළමනාකරණය කිරීමේ කාරණය කරන ලදී. වගකීම් සහතික වීම වෙනුවෙන් විකුණුම් වටිනාකමින් 0.5% ක් වර්ෂයක දී ඉල්ලා සිටිනු ඇතැයි විශ්වාසනීයත්වයෙන් යුතුව සමාගම ඇස්තමේන්තු කරයි.

(xi) බොල්ණය ලෙස රු. 100 000 ක් ණගැනියන්ගෙන් කපා හරිනු යුතුයි. 2009 මාර්තු 31 දිනට අධිමාන ණය සඳහා වෙන්කිරීමේ ගිණුමේ ශේෂය ඉතිරි ණගැනියන්ගේ ශේෂයෙන් 10% ක් විය යුතුයි.

(xii) වර්ෂය තුළ දී ගෙවන ලද සියලු රක්ෂණ වාරික කලින් ගෙවූ රක්ෂණ ගිණුමට හර කර ඇත. මෙම රක්ෂණ වාරිකවලින් රු. 4 000 ක් ඊළඟ ගිණුම් වර්ෂයට අදාළ වේ.

අවශ්‍යවන්නේ:

සටහන් ද ඇතුළු ව ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියකින්

- (1) 2009 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා සීමිත එකමුතු පොදු සමාගමේ ආදායම් ප්‍රකාශනය
- (2) 2009 මාර්තු 31 දිනට සීමිත එකමුතු පොදු සමාගමේ ශේෂ පත්‍රය

(ලකුණු 20 යි)

2. 2008 අප්‍රේල් 01 දිනට සීමිත අරලිය පොදු සමාගමේ ශේෂ පත්‍රයේ උධෘතයන් පහත දී ඇත.

	(රු. '000)
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	8 000
පොදු සංචිත	4 000
රඳවාගත් ලාභ	3 200

2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තෝරාගත් ගනුදෙනු හා වෙනත් අදාළ තොරතුරු පහත දී ඇත.

(i) සීමිත අරලිය පොදු සමාගම 2008.04.01 දින පරිණත ප්‍රසිද්ධ කොටස් නිකුත්වූ (Seasoned public issue of shares) සඳහා අර්ථසහය කරන ලදී. නිකුත්වූ අදාළ තොරතුරු පහත පරිදි වේ.

- අර්ථසහය කළ කොටස් ප්‍රමාණය 100 000 කි.
- 2008 මැයි 22 දින අයදුම්පත් භාර ගැනීම අවසන් කරන ලදී.
- කොටසක නිකුත් මිල රු. 20 ක් වූ අතර එම මුදලින් 40% ක් අයදුම්දී ද, තවත් 40% ක් විභජනයේදී ද, ඉතිරිය සමාගම ඇරයුම් කළ අවස්ථාවේ දී ද එකතු කර ගන්නා ලදී.
- කොටස් 150 000 ක් සඳහා අයදුම්පත් ලැබුණු අතර ඒවා සමානුපාතිකව විභජනය කරන ලදී. අතිරේක අයදුම් මුදල් ආපසු යවන ලදී.
- 2008 ජූනි 30 දින හෝ ඊට පෙර මුදල් ගෙවන ලෙස ඉල්ලමින්, 2008 මැයි 25 දින අයදුම්කරුවන් වෙත විභජන ලිපි කැපැල් කරන ලදී. විභජන මුදල් නිසි පරිදි ලැබුණි.
- 2008 අගෝස්තු 1 දින සමාගම පළමු හා අවසාන ඇරයුම් සිදුකරන ලදී. 2009 පෙබරවාරි 28 දින වන විට ඇරයුම් මුදල් සම්පූර්ණයෙන් ම ලැබුණි.

(ii) වර්ෂයේ ලාභය රු. 800 000 කි.

(iii) 2009.03.31 න් අවසන් වර්ෂය සඳහා ගෙවූ ලාභාංශ රු. 100 000 කි.

(iv) පොදු සංචිතයට රු. 150 000 ක් මාරු කිරීමට අනුමත කරන ලදී.

(v) 2009 මාර්තු 31 දින කොටස් 110 000 ක ප්‍රසාද නිකුත්වූ කරන ලදී. එදිනට කොටසක වෙළෙඳපොළ මිල රු. 20 කි.

අවශ්‍යවන්නේ:

- (1) ඉහත අංක (i) හි දක්වා ඇති ගනුදෙනු හා සිද්ධි වාර්තා කිරීමට මුදල් ද ඇතුළු ව අවශ්‍ය ජනල් සටහන්
- (2) 2009 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අරලිය පොදු සමාගමේ ශේෂ පත්‍රයේ වීමේ ප්‍රකාශනය

(ලකුණු 10 යි)

3. 2009 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා සීමිත 'තරිදු' පොදු සමාගමේ සාරාංශක මුදල් ලැබීම් සහ ගෙවීම් පහත දී ඇත.

මුදල් ලැබීම්:	(රු.)
විකුණුම්	520 000
වෙළඳ ණයගැතියෝ	680 000
බැංකු ණය	700 000
පොලී ආදායම්	2 000
කාර්යාල උපකරණ විකිණීමෙන් ලද මුදල්	60 000
	<u>1 962 000</u>
මුදල් ගෙවීම්:	(රු.)
වේතන	350 000
පරිපාලන වියදම්	245 000
ගැනුම්	160 000
වෙළඳ ණයගිම්යෝ	270 000
කාර්යාල ප්‍රයෝජනය සඳහා පරිගණක	150 000
ණය ආපසු ගෙවීම්	90 000
ණය පොලී	17 000
	<u>1 282 000</u>

අතිරේක තොරතුරු :

- (i) විකුණන අවස්ථාවේදී කාර්යාල උපකරණවල ධාරණ අගය රු. 50 000 කි.
- (ii) මාර්තු 31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම් :

	2009 (රු.)	2008 (රු.)
කොග	30 000	40 000
වෙළඳ ණයගැතියෝ	30 000	25 000
ලැබිය යුතු පොලී	1 000	-
වෙළඳ ණයගිම්යෝ	12 000	18 000
උපචිත වියදම්	5 000	3 000
මුදල් ශේෂය	880 000	200 000

අවශ්‍ය වන්නේ :

- (1) 2009 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා සීමිත තරිදු පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය
- (2) මෙහෙයුම් කටයුතුවලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහයෙන් පටන්ගෙන 2009 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය පෙන්නවන ප්‍රකාශනයක්

(ලකුණු 10 යි)

4. (අ) සංසන්දනාත්මක සංඛ්‍යා ද සහිත ව 2008.12.31 න් අවසන් වර්ෂය සඳහා සීමිත හානු පොදු සමාගමේ ආදායම් ප්‍රකාශනය පහත දී ඇත.

	2008.12.31 (රු.)	2007.12.31 (රු.)
විකුණුම්	140 000	90 000
විකුණුම් පිරිවැය	(80 000)	(55 000)
දළ ලාභය	60 000	35 000
වියදම්	(30 000)	(25 000)
මුදු පෙර ලාභය	<u>30 000</u>	<u>10 000</u>

අතිරේක තොරතුරු :

- (i) 2007.12.31 දිනට කොගය රු. 5 000 කින් වැඩිපුර සටහන් වී ඇත. 2008 වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමෙන් අනතුරුව මෙය හෙළිදරව් විය.
- (ii) 2008.12.31 දිනට කොගවල ශුද්ධ උපලබ්ධි අගය රු. 15 000 ක් විය. කෙසේ නමුත් අවසාන කොගය පිරිවැය මත රු. 20 000 කට අගය කර ගිණුම්වල වාර්තා කර ඇත.
- (iii) සුන්බුන් අගය වෙනස්වීම හේතුවෙන්, 2008 වර්ෂය සඳහා ජංගම නොවන වත්කම්වල ක්ෂය ප්‍රමාණය රු. 4 000 කින් වැඩිවී ඇත. කෙසේ නමුත් මෙය මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් කර නොමැත.
- (iv) රු. 250 000 ක් ශුද්ධ විකුණුම් අගයකට කොටස් 10 000 ක් 2008.12.30 දින අලෙවි කළ බව දක්වමින් 2009.01.10 දින සමාගමේ කොටස් තැරැව්කරුවන්ගෙන් විකුණුම් පත්‍රිකාවක් (Sold Note) ලැබුණි. 2008.12.31 දිනට පිළියෙල කළ ශේෂ පත්‍රයේ කොටසක අගය රු. 26 බැගින් මෙම කොටස් ඇතුළත් කර තිබුණි.

(v) ගනුදෙනුකරුවන්ට අලෙවි කරනු ලබන භාණ්ඩ දේශ සහිතවීම හේතුවෙන් ආපසු එවන්නේ නම්, ඒ සඳහා නව භාණ්ඩ ලබාදීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. කෙසේ නමුත් සමාගම මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නැත. 2009 වර්ෂයේදී, 2008 වර්ෂයේ සිදු කරන ලද විකුණුම් සම්බන්ධව රු. 6000 ක් වටිනා භාණ්ඩ නැවත ලබාදීමට සමාගමට බොහෝ දුරට සිදුවනු ඇත. මේ සඳහා වෙන්කිරීමක් කර නොමැත.

අවශ්‍යවන්නේ :

අදාළ ගැළපුම් සිදුකිරීමෙන් පසු 2008 හා 2007 වර්ෂ සඳහා සමාගමේ බදු පෙර ලාභය හෝ අලාභය දක්වන ප්‍රකාශනයක් (ලකුණු 05 යි)

(ආ) 2009.03.31 න් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සීමිත අමල් පොදු සමාගමට අදාළ වේ.

(i) 2009.03.31 දිනට ශේෂ පත්‍රයේ උපුටනයක් : (රු. මිලියන)

ප්‍රකාශිත ප්‍රාග්ධනය	400
රැඳවාගත් ඉපයුම්	600
ජංගම වගකීම්	500

(ii) 2009.03.31 න් අවසන් වර්ෂය සඳහා තෝරා ගන්නා ලද ගිණුම්කරණ අනුපාත :

ජංගම නොවන වගකීම් : හිමිකම	0.5 : 1
මුළු වත්කම් පිරිවැටුම	වාර 2
දළ ලාභ අනුපාතය	30%
තොග පිරිවැටුම	වාර 4
ක්ෂණික වත්කම් අනුපාතය	0.75 : 1
විකුණුම් මත ශුද්ධ ලාභ අනුපාතය	10%

අවශ්‍යවන්නේ :

- (1) 2009.03.31 දිනට ජංගම නොවන වගකීම්
- (2) 2009.03.31 දිනෙන් අවසන් වර්ෂයේ විකුණුම් පිරිවැය
- (3) 2009.03.31 දිනට තොගය
- (4) 2009.03.31 දිනට ජංගම වත්කම්
- (5) 2009.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මුළු වත්කම් මත ප්‍රතිලාභය

(ලකුණු 05 යි)
(මුළු ලකුණු 10 යි)

5. (අ) 2009 ජනවාරි මාසය සඳහා ග්‍රීන් නිෂ්පාදකයින්ගේ 'RM-1' නැමති අමුද්‍රව්‍යට අදාළව තොග වාර්තා පහත දී ඇත. මවුත්තේ සියලු ම නිෂ්පාදකයන් සිදු කරනු ලබන්නේ එක් නිෂ්පාදනාගාරයක් තුළදී ය.

දිනය	විස්තරය	ලැබීම්		හිඳුන් කිරීම්		ශේෂය	
		ඒකක මිල (රු.)	ප්‍රමාණය (ඒකක)	ඒකක මිල (රු.)	ප්‍රමාණය (ඒකක)	ප්‍රමාණය (ඒකක)	වටිනාකම (රු.)
01.01	ශේෂය	-	-	-	-	300	9 000
01.02	MRN 001	-	-	30	100	200	6 000
01.04	MRN 008	-	-	30	30	170	5 100
01.05	GRN 001	40	1 000	-	-	1 170	45 100
01.05	MRN 011	-	-	30	170		
	MRN 011	-	-	40	30	970	38 800
01.10	MRN 015	-	-	40	300	670	26 800
01.15	RN 001	30	20	-	-	690	27 400
01.25	MRN 020	-	-	30	20		
	MRN 020	-	-	40	470	200	8 000
01.27	MRN 025	-	-	40	100	100	4 000
01.28	GRN 012	40	1 000	-	-	1 100	44 000
01.31	ශේෂය	-	-	-	-	1 100	44 000

සටහන : MRN = ද්‍රව්‍ය අභියාචනා පත
GRN = ද්‍රව්‍ය ලැබීම් පත
RN = ද්‍රව්‍ය හරවා එවුම් පත

අතිරේක තොරතුරු :

- (i) ද්‍රව්‍ය ලැබීම සඳහා යන පොරොත්තු කාලය ඇණවුම් කළ දිනයේ සිට නිශ්චිතව ම දින 3 කි.
- (ii) ගබඩාවෙන් නිකුත් කරන ලද අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනාගාරයේ සිටි 'RM-1' කොට පහත අයුරු විය.

	ඒකක මිල (රු.)	ප්‍රමාණය (ඒකක)
ජනවාරි 01 දිනට	30	50
ජනවාරි 31 දිනට	40	60

අවශ්‍යවන්නේ :

- (1) 'RM-1' නිකුත් කිරීමේ මිල ක්‍රමය
- (2) 'RM-1' හි යළි ඇණවුම් ප්‍රමාණය
- (3) 'RM-1' හි යළි ඇණවුම් මට්ටම
- (4) ජනවාරි මාසය සඳහා නිෂ්පාදනාගාරය පාවිච්චි කළ ද්‍රව්‍යවල පිරිවැය
- (5) 'RM-1' හි ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒකක 800 ක් වත්තේ නම් වැයවනු ලබන පිරිවැය 'RM-1' සඳහා දැනට වැයවනු ලබන පිරිවැයට වඩා වැඩි වේ ද අඩු වේ ද නැතහොත් වෙනස්කම් තොරවේ ද යන්න සඳහන් කරන්න.

(ලකුණු 05 යි)

(ආ) භාණ්ඩ වර්ග කිහිපයක් නිෂ්පාදනය කරනු ලබන සීමිත සාධනා සමාගම සතුව යන්ත්‍ර දෙපාර්තමේන්තුව, එකලස් දෙපාර්තමේන්තුව හා නිමැවුම් දෙපාර්තමේන්තුව යනුවෙන් පිරිවැය මධ්‍යස්ථාන තුනක් ඇත.

(i) සමාගමේ පිරිවැය ගණකාධිකාරීවරයා පහත දෑ ගණනය කර ඇත.

විස්තරය	යන්ත්‍ර දෙපාර්තමේන්තුව (රු.)	එකලස් දෙපාර්තමේන්තුව (රු.)	නිමැවුම් දෙපාර්තමේන්තුව (රු.)
මුළු පොදුකාර්ය	20 000	45 000	40 000
පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය			
යන්ත්‍ර පැයකට	2	-	-
ග්‍රම් පැයකට	-	3	4
A නමැති නිෂ්පාදන ඒකකයන් මගින් අන්තර්ග්‍රහණය කරනු ලබන පොදුකාර්ය	10	18	16

(ii) ඉහත ගණනය කිරීම්වලදී පහත පොදුකාර්ය මගහැරී තිබූ බව සොයා ගන්නා ලදී.

යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර අවත්වැවියාව	රු. 10 000
එකලස් දෙපාර්තමේන්තුවේ සේවක අතිකාල ගෙවීම්	රු. 30 000

(iii) සමාගම නිපදවන 'A' භාණ්ඩ ඒකකයක ප්‍රාථමික පිරිවැය රු. 34 ක් විය.

අවශ්‍යවන්නේ :

- (1) සියලු පොදුකාර්ය පැයකට ගැනීමෙන් පසු ඒ ඒ පිරිවැය මධ්‍යස්ථානයේ පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය
- (2) නිෂ්පාදන පිරිවැය මත 10% ක් එකතු කරනු ලබන්නේ යැයි සලකමින් 'A' භාණ්ඩයේ ඒකකයක විකුණුම් මිල

(ලකුණු 05 යි)
(මුළු ලකුණු 10 යි)

6. (අ) ගුවන් සමාගමක් විකල්ප දෙකක් සලකා බලමින් ගුවන්යානයක් මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටී. මේ සඳහා රු. මිලියන 5 ක වියදමක් සහිතව ප්‍රාථමික සකානා අධ්‍යයනයක් සිදුකරන ලදී. විකල්ප දෙකට අදාළ මුදල් ප්‍රවාහ හා අනෙකුත් තොරතුරු පහත දී ඇත.

	A ගුවන්යානය (රු. මිලියන)	B ගුවන්යානය (රු. මිලියන)
මූලික ආයෝජනය	100	120
ශුද්ධ මුදල් ගලා ඒම් 1 වර්ෂය	60	60
2 වර්ෂය	40	60
3 වර්ෂය	40	60
අවුරුදු 3 කට පසු සුන්බුන් අගය	4	නැත

සමාගමේ ප්‍රාග්ධනයේ පිරිවැය වර්ෂයකට 12% කි. එම අනුපාතය යටතේ වර්ෂ 3 ක් සඳහා වට්ටම් සාධකය පහත පරිදි වේ.

වර්ෂය	1	2	3
වට්ටම් සාධකය	0.89	0.80	0.71

අමතරවන්නේ :

- (1) 'A' ගුවන් යානයේ ආයෝජනය කිරීමේ පිළිගෙවුම් කාලය
- (2) එකිනෙක විකල්පයෙහි ශුද්ධ වර්තමාන වටිනාකම ගණනය කර, කුමන විකල්පය වඩාත් යෝග්‍ය දැයි සඳහන් කරන්න. (ලකුණු 05 යි)

(ආ) සීමිත අනුර සමාගම එක් භාණ්ඩයක් නිපදවා අලෙවි කරයි.

(i) නිෂ්පාදනයට අදාළ තොරතුරු කිහිපයක් පහත දී ඇත.

සෘජු ද්‍රව්‍ය (ඒකකයට කි.ග්‍රෑ. 3 කි.)	- ඒකකයකට	රු.	24
සෘජු ශ්‍රමය (ඒකකයකට පැය 2 කි)	- ඒකකයකට	රු.	30
විවලය පොදුකාර්ය	- ඒකකයකට	රු.	16
ඒකක විකුණුම් මිල	-	රු.	80
වාර්ෂික ස්ථාවර පොදුකාර්ය	-	රු.	120 000
වාර්ෂික නිෂ්පාදනය සහ අලෙවිය	- ඒකක		20 000

(ii) පහත ද සැලකිල්ලට ගනිමින් ඊළඟ වර්ෂයේ දී විකුණුම් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමාගම තීරණය කර ඇත.

රු. 40 000 ක අතිරේක ප්‍රචාරණ වියදමක් දැරීම
 කි.ග්‍රෑම් 0.5 ක අමුද්‍රව්‍ය එකතු කරමින් භාණ්ඩයේ බර වැඩි කිරීම
 වර්තමාන විකුණුම් මිල වෙනස් නොකිරීම

(iii) මෙම වැඩසටහන මගින් වාර්ෂික විකුණුම් ධාරිතාව ඒකක 50 000 දක්වා වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ.

(iv) නව කම්කරු නීතියක් නිසා පැයක ශ්‍රම අනුපාතය රු. 16 දක්වා වැඩි වේ.

අමතරවන්නේ :

- (1) වර්තමාන හා ඊළඟ වර්ෂයේ ඒකකයක දායකය
- (2) ඊළඟ වර්ෂයේ සම්විච්චි ලක්ෂ්‍යය විකුණුම් වටිනාකමින්
- (3) වර්තමානයේ හා ඊළඟ වර්ෂයේ ආරක්ෂණ ආරක්ෂකය ඒකකවලින්
- (4) ඉහත අංක (3) ට ලද මඟින් පිළිතුරට අනුව, සමාගම වැඩි ලාභයක් ලබන්නේ වර්තමානයේදී ද නැතහොත් ඊළඟ වර්ෂයේදී ද යන්න සඳහන් කරන්න. (ලකුණු 05 යි)

(මුළු ලකුණු 10 යි)

58871